

විගණකාධිපති චක්‍රලේඛ අංක - 2017 /14

2017 පෙබරවාරි දින

විගණකාධිපති දෙපාර්තමේන්තුව

306/72

පොල්දූව පාර

බත්තරමුල්ල

අංශ ප්‍රධානීන් / විගණන අධිකාරිවරුන් වෙත,

විදේශ ආධාර ව්‍යාපෘති විගණනය

විදේශ ආධාර ව්‍යාපෘති පිළිබඳ ගිණුම් විගණනයේදී පහත සඳහන් ක්‍රමවේදය අනුගමනය කරන ලෙස දන්වා සිටිමි.

1. විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධව පහත සඳහන් චක්‍රලේඛ හා ලියවිලි හොඳින් අධ්‍යයනය කර විගණන කටයුතුවල නිරතවීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ.

විෂය

- | | | |
|-----|--|--|
| (අ) | 1994 අප්‍රේල් 20 දිනැති අංක 30/94 දරන විදේශ ආධාර ව්‍යාපෘති සඳහා ගිණුම් හාණ්ඩාගාර චක්‍රලේඛය | තැබීම |
| (ආ) | 2015 ජුනි 28 දිනැති අංක වි.ලේ.25 දරන විදේශ ආධාර ව්‍යාපෘති විගණන විගණකාධිපති චක්‍රලේඛය | කටයුතු |
| (ඇ) | 2010 ජූලි 26 දිනැති අංක 05 දරන කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය | දේශීය හා විදේශීය අරමුදල් උපයෝජනයන් පිළිබඳ අභ්‍යන්තර විගණනයන් වෙත නිකුත් කර ඇති මහපෙන්වීම |
| (ඈ) | 2016 මාර්තු 24 දිනැති අංක 1 / 2016 හා 2016 දෙසැම්බර් 16 දිනැති අංක 01/2016(1) දරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ | ව්‍යාපෘති කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ පාරිශ්‍රමිකයන් |
| (ඉ) | ණය ගිවිසුම්, අවබෝධතා ගිවිසුම් හා (Mou) | අනුගමනය කළ යුතු / පිළිපැදිය යුතු |

(ඊ) ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර රාජ්‍ය අරමුදල් ප්‍රතිපූර්ණය සංවර්ධන ආයතනය, ලෝක බැංකුව, අන්තර් උපයෝජනය පිළිබඳ උපදෙස් ජාතික සහයෝගීතා ආයතනය විසින් නිකුත් කර ඇති මිලට ගැනීම් සහ අරමුදල් ප්‍රතිපූර්ණ සම්බන්ධ අත්පොත්

2. පහත සඳහන් තොරතුරු ව්‍යාපෘතියට අදාළ විගණන වාර්තා ලිපිගොනුවේ ඇතුළත් වී ඇතිද යන්න විගණන අධිකාරිවරයා විසින් වාර්තාව අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පෙර තහවුරු කර ගත යුතුය.

- (අ) විගණනයට භාවිත කරන ලද මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ පිටපත (A Copy of audited Financial Statements)
- (ආ) කළමනාකරණ තහවුරු කිරීමේ ලිපිය (Management Assertion Letter)
- (ඇ) ව්‍යාපෘතිය පිළිබඳ විස්තරාත්මක ප්‍රකාශය (Project Profile Statement)
- (ඈ) අවම විගණන වැඩ සටහන සහ සම්පූර්ණ කිරීමේ පිරික්සුම් ලැයිස්තුව (Minimum Audit Programme and Audit Completion Checklist)

3. විශේෂ (ඩොලර් / යෙන් / අග්‍රිම) ගිණුම්වල මෙහෙයුම් සම්බන්ධයෙන් විගණන මතය වෙනම ඉදිරිපත් කළ යුතු හෙයින් එම ගිණුම් සම්බන්ධ ගනුදෙනු විගණනය කර උනුපුරුණය (Replenishments) කර ඇත්තේ ඉඩදී ඇති ගෙවීම් සඳහා පමණක්ද යන්න තහවුරු කර ගත යුතුය. අදාළ වැඩ පත්‍රිකා ප්‍රධාන ගොනුවට ඇතුළත් කළ යුතුය. වර්ෂය අවසාන දිනට මෙම ගිණුම්වල පවත්නා ශේෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් ප්‍රකාශනවල ඇතුළත් වූ ශේෂ තහවුරුව සමඟින් අදාළ ශේෂයන්ගේ නිවැරදිතාවය පිළිබඳ විගණන අධිකාරිවරුන් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

4. ව්‍යාපෘතියේ කාර්ය සාධනය පිළිබඳව පහත සඳහන් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ අවසාන විගණන වාර්තාවේ ප්‍රමාණවත් පරිදි ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය.

- (අ) ගිණුම් ප්‍රමිත, ණය ගිවිසුමේ කොන්දේසි (Financial Covenants) වක්‍රලේඛ ආදියට පටහැනිව දරන ලද වියදම
- (ආ) අරමුදල් උපයෝජනය
- (ඇ) ව්‍යාපෘතියේ කාර්යයන්වල අපේක්ෂිත ඉලක්කයන් හා භෞතික ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණ

- (ඇ) උගත උපයෝජිත / නිෂ්කාර්ය වත්කම්
- (ඉ) මූල්‍ය පාලනයේ අඩුපාඩු
- (ඊ) ව්‍යාපෘතියේ අරමුණුවලින් බැහැර වූ වියදම් (මෙම වියදම් අදාළ විදේශ නියෝජිත ආයතනයෙන් ප්‍රතිපූර්ණය කරන ලද්දේ නම් ඒ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය)
- (උ) පූර්ව විගණන වාර්තාවල ඇතුළත්වූ මෙතෙක් නොවිසඳුනු විගණන නිරීක්ෂණ

5. විගණන වාර්තා නියමිත කාලවකවානු තුළ නිකුත් කිරීමට හැකි වන පරිදි 2016 ජනවාරි දිනැති අංක 2017/15 දරන කාර්යාල චක්‍රලේඛයට අනුව වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

6. විදේශ ආධාර ව්‍යාපෘති නිසි අභ්‍යන්තර පාලනයකට නතු කර ගැනීම සඳහා සහ සංවර්ධන ව්‍යාපෘතිවල නියමිත ප්‍රමාණයන් අප්‍රමාදව පොදු ජනතාවට ලබාදීමේ අරමුණෙන් මුළු පිරිවැය ඇ.ඩො. මිලියන 10 කට වැඩි නව ව්‍යාපෘති සඳහා පූර්ව ව්‍යාපෘති ඇගයීම් අවස්ථාවේදී සහ ඇ.ඩො.මිලියන 10 කට වැඩි අවම වශයෙන් වසර එකක අවම කාලයක් ඇති ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සඳහා අභ්‍යන්තර විගණකයකු බඳවා ගැනීමේ අවශ්‍යතාවය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අංක ඩීඑම්ඒ/ඩී/2015-8-3 සහ 2016 ජුනි 10 දිනැති චක්‍රලේඛය මගින් අවධාරණය කර ඇත.

7. ඒ අනුව චක්‍රලේඛයේ සඳහන් ක්‍රමවේදයන් අනුව බඳවා ගැනීම් කටයුතු සිදුකර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 05 අනුව අභ්‍යන්තර විගණන කාර්යයේ නිරත වන්නේද යන්න වාර්තාවට ඇතුළත් කළ යුතුය.

විගණකාධිපති